



දුරස්ථ හා අධ්‍යාපන ඒකකය - රුහුණ විශ්වවිද්‍යාලය  
Distance and Continuing Education Unit – University of Ruhuna

මානව ගාසේතු හා සමාජීය විද්‍යා පිළිය - Faculty of Humanities & Social Sciences

ප්‍රථම ගාසේතු (බාහිර) 2018 පරීක්ෂණය (2015 ප්‍රත්‍රිත) - 2018 සැප්තැම්බර/ඔක්තෝබර  
First Examination in Arts (External) 2018 (Repeat 2015) – September/October 2018

සංපූ. 1.2 - මූලික සංඛ්‍යානය  
ST 1.2 – Basic Statistics

කාලය පැය කුන යි

ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු සපයන්න

1. අ. පහත දැක්වෙන එක් එක් ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව හේතු දක්වමින් සනාථ කරන්න.
  - (i). නියැදියක පවතින්නා වූ විශේෂ ලාභෝගික මැනා දක්වන මිනුමක් නියැදි සංඛ්‍යානියක් යනු ඇත්තේ හැඳුන්වයි.
  - (ii). විස්තරාත්මක සංඛ්‍යානය මගින් තොරතුරු දත්ත බවට පරිවර්තනය කරයි.
  - (iii).. නියැදියක් සහම්බාවී නියැදියක් වීම සංඛ්‍යාන අධ්‍යාපනයක් සඳහා අත්‍යවශ්‍ය වූ කරුණකි.
  - (iv). බොහෝ සමාජීය ප්‍රපාලයන් විශ්ලේෂණය කිරීමට සහ තේරුම් ගැනීමට සංඛ්‍යානය වැදගත් වේ.
  - (v). මිනුම පරිමාණ පිළිබඳ දැනුමක් තීවිම පර්යේෂකයකු සඳහා අත්‍යවශ්‍ය ඩුජාංගයක් නොවේ.

(ලකුණු 10 යි)

- ආ. සංඛ්‍යානයේ කාර්යභාරය සැකෙවින් විමසන්න.

(ලකුණු 06 යි)

- ඇ. “ප්‍රාථමික දත්ත වලට වඩා ද්විතීයික දත්ත වඩාත් පුදුසු වේ”. මෙම ප්‍රකාශය සමග ඔබ එකා වන්නේ ද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න.

(ලකුණු 04 යි)

2. අ. පහත දැක්වෙන එක් එක් ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව හේතු දක්වමින් සනාථ කරන්න.

- (i). දත්ත විශ්ලේෂණයේදී භැමිටම සමුහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හාවිත කිරීම වඩාත් පුදුසුය.

- (ii). පන්ති කිහිපයක සියුන්ගේ ලකුණු සන්සන්දනය කිරීම සඳහා සංඛ්‍යාත බහු අඟය භාවිත කළ හැකිය.
- (iii). සංඛ්‍යාත ව්‍යාප්තියක පන්ති ප්‍රාන්තර සංඛ්‍යාව අනිවාර්යයෙන්ම 10 ත් 20 ත් අතර අගයක් විය යුතුය.
- (iv). ජාල රේඛය සහ සිරස් තීරු ප්‍රස්ථාරය අතර සැලකිය යුතු වෙනසක් ඇත.
- (v). සංඛ්‍යාත ව්‍යාප්තියක් සඳහා ජාල රේඛයක් නිර්මාණය කිරීමේදී පන්ති සීමාවන් නොව පන්ති මායිම වැදගත් වේ.

(ලකුණු 10 පි)

- අං. සියුන් 10 දෙනෙකු සංඛ්‍යානය විෂය සඳහා ලබා ගන්නා ලද ලකුණු 67, 73, 70, 60, 67, 66, 68, 71, 70, 67 පරිදි දැක්වේ. මෙම තොරතුරු සඳහා අසුමුහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩ නගන්න.

(ලකුණු 04 පි)

- අං. සංඛ්‍යාත ව්‍යාප්තිය සම්බන්ධ පහත දැක්වෙන සංකළේප නිදියුන් සහිතව පැහැදිලි කරන්න.

  - (i). සමුහිත සංඛ්‍යාත ව්‍යාප්තිය
  - (ii). පන්ති ලකුණු
  - (iii). පන්ති ප්‍රාන්තරය

(ලකුණු 06 පි)

3. අ. පහත දැක්වෙන එක් එක් ප්‍රකාශනයේ සත්‍ය අසත්‍ය බව හේතු දක්වමින් සනාථ කරන්න.
  - (i). සම්මතික ව්‍යාප්තියකදී මාතය, මධ්‍යස්ථාන සහ මධ්‍යනාය සමාන අගයන් ලබාගත යුතුය.
  - (ii). කේන්ද්‍රික ප්‍රවෘත්තා මිණුම් අතුරින් මාතය අනනා මිනුමකි.
  - (iii). දත්ත කාණ්ඩායක මධ්‍යනාය ගණනය කිරීම සඳහා දත්ත කිසියම පිළිවෙළකට සකස් කළ යුතුය.
  - (iv). සංඛ්‍යාත ව්‍යාප්තියක් ධන කුටික වනවිට මධ්‍යස්ථානයේහි අගය මාත අගයට වඩා විශාල වේ.

- (v). කේත්දික ප්‍රවණතා මිණුමක් ලෙස මධ්‍යනායය අන්ත අගයන්ගේ බලපෑමට සංස්ථා හසුවන මිණුමකි.

(ලකුණු 10 පි)

- ඇ. භරිත මධ්‍යනායය වැදගත් වන අවස්ථාවක් නිදියුහක් ඇසුරින් පැහැදිලි කරන්න.

(ලකුණු 04)

- ඇ. පහත දැක්වෙන්නේ එක්තරා ආයතනයක සේවය කරනු ලබන සේවකයින් 15 ගේ මාසික වෙතනය රුපියල් දහස් වලිනි.

15, 25, 16, 15 30, 35 30, 38, 37, 24, 26, 17, 13, 25, 27

#### මෙම තොරතුරු ඇසුරින්

- (i). සේවකයින්ගේ මධ්‍යනායය වෙතනය ගණනය කරන්න.
- (ii). සේවකයින්ගේ මධ්‍යස්ථා වෙතනය ගණනය කරන්න.
- (iii). වැඩිපුර සේවකයින් සංඛ්‍යාවක් ලබාගත් වෙතනය නිරුපනය කිරීමට පූදුපූ මිනුමක් ගණනය කරන්න.

(ලකුණු 06 පි)

4. අ. පහත දැක්වෙන එක් එක් ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව හේතු දක්වමින් සනාථ කරන්න.

- (i). සරල ප්‍රතිපායන විශ්ලේෂණයේදී පරායන්ත විවෘතය අනිවාරයෙන්ම ප්‍රවර්ගික විවෘතයක් විය යුතුය.
- (ii). හොඳ ප්‍රතිපායන ආකෘතියකදී Y හි මුළු විවෘතයෙන් ප්‍රතිපායනය මගින් විස්තර කරනු ලබන විවෘතය, දෝෂ විවෘතයට වඩා වැඩි විය යුතුය.
- (iii). පරායන්ත විවෘතයක් සහ ස්වායන්ත විවෘතයක් අතර නිරිජිත අගයන්ට අදාළව ගණනය කරනු ලැබූ සහසම්බන්ධතා සංග්‍රහකය 0.5 ට වඩා අඩුවනවීට විවෘතයන් අතර සංස් සම්බන්ධයක් ඇතුළු කියවේ.
- (iv). මානව ප්‍රාග්ධනය ආර්ථික වර්ධනයට බලපාන ප්‍රධාන සාධකයක් බව පර්යේෂණයකින් හෙලි වී ඇත. දී ඇති තොරතුරු අනුව මානව ප්‍රාග්ධනය මෙම අධ්‍යායනයේ පරායන්ත විවෘතය විය යුතුය.
- (v).  $y=8000 + 0.02x$  යන ප්‍රතිපායන සම්කරණය මගින් දෙම්වියන්ගේ ආදායම (X) සහ ඔවුන්ගේ දරුවන් සඳහා වූ වියුණන් පිරිවැය (Y) රුපියල් වලින් නිරුපණය කරයි.

විද්‍යුත් සඳහා වැඩිවන සැම රුපියලකටම දෙම්විපියන්ගේ ආදායම ගත දෙකකින් ඉහළ යන බව මෙහි බැවුම් සංග්‍රහකයෙන් පැහැදිලි වේ.

(ලකුණු 10 පි)

- ආ. අවශ්‍යතාවයට බැඳුණු සේවකයින්ගේ තෝරාපික ස්ථානයට ඔවුන්ගේ සේවා ස්ථානයේ සිට ඇති දුර මත සේවා ස්ථානයට ලඟාවීමට ගතවන කාලයේ සම්බන්ධතාවයක් ඇත්දැයි පරිජා කිරීම සඳහා කරන ලද සම්ක්ෂණයකින් ලද තොරතුරු පහත වගුවෙහි සාරාංශ කර දක්වා ඇත.

දුර සැතපුම්	කාලය මිනිත්තු
3	7
5	20
7	20
8	15
10	25
11	17
12	20
12	35
13	26
15	25
15	35
16	32
18	44
19	37
20	45

මෙම තොරතුරු ඇසුරෙන් පහත දැක්වෙන ප්‍රශ්න වලට පිළිබඳ සපයන්න

- (i). දුර මත කාලය තීරණය වන රේඛීය ප්‍රතිපායන ආකෘතිය ඇස්තමේන්තු කර ප්‍රතිපායන සම්කරණය ලියා දක්වන්න
- (ii). ප්‍රතිපායන සංග්‍රහක අර්ථකථනය කරන්න.

(ලකුණු 10 පි)

5. ආ. පහත දැක්වෙන එක් එක් ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව හේතු දක්වමින් සනාථ කරන්න.

- (i). පසුගිය වසර ප්‍රහක කාලය තුළ මාසිකව ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව කාල ග්‍රේණි විවෘතයකි.

- (ii). කාලග්‍රේණි විශ්ලේෂණයේ පළමු පියවර විය යුත්තේ කාලග්‍රේණි දත්ත ප්‍රස්ථාර ගත කිරීමයි.
- (iii). කිසියම් ආයතනයක සේවකයින්ගේ හඳුසි වැඩ වර්ණනයක් නිසා අඛණ්ඩ නිෂ්පාදන ත්‍රියාවලියේ ඇතිවන බිඳවැට්මක් කාලග්‍රේණි සංරචකයක් සඳහා නිදුසුනාක් ලෙස දැක්වීය හැකිය.
- (iv). කාලග්‍රේණියක සියලු සංරචක එකිනෙකට ස්වායත්ත යැයි උපක්ල්‍රනය කරන විට කාලග්‍රේණි ගුණනාය ආකෘතිය වඩාත් පූදුසු වේ.
- (v). කාලග්‍රේණි පුරෝෂකරණයේදී සංතුමය දරුණකය ඇස්තමේන්තු කිරීම අනිවාර්ය අංශයකි.

(ලකුණු 10 ඔ)

- ආ. පහත වගුවෙන් දැක්වෙන්නේ සීමාසහිත තුළාර සමාගමේ වාර්ෂික අලෙවි දත්ත පිළිබඳ ලබාගත් තොරතුරු සමුළුයකි.

- (i). මෙම දත්ත සඳහා අඩුතම වර්ග උපනාති රේඛාව ඇස්තමේන්තු කරන්න.

(ලකුණු 05 ඔ)

- (ii). කාලග්‍රේණි දත්ත සඳහා ගුණනාය ආකෘතිය උපක්ල්‍රපනය කරමින් උපනාතිය හරණය කරන ලද දත්ත ලබා ගන්න.

(ලකුණු 03 ඔ)

- (iii). ඔබ ලබාගත් උපනාති රේඛාව හාවිතයෙන් 2006 වර්ෂය සඳහා පැවතිය හැකි උපනාතිය ඇස්තමේන්තු කරන්න.

(ලකුණු 02 ඔ)

වර්ෂය	2000	2001	2002	2003	2004
අලෙවිය රුපියල් මිලියන	10	20	30	50	40

6. ආ. පහත දැක්වෙන එක් එක් ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව හේතු දක්වමින් සහාය කරන්න.

- (i). විව්ලායක ඇතිවන කාලානුරුප වෙනස මැන දැක්වීම සඳහා දරුණක අංක හාවිතා කරයි

- (ii). ලැයිපියරගේ සහ පාලේගේ දරුණක ගණනය කිරීම සඳහා හරිත මධ්‍යනාය හාවිත කරනු ලබයි.

- (iii). වාර්ෂික ආර්ථික වර්ධනය සන්සන්දනයේදී උද්ධමනය නිසා ඇතිවන බලපෑම ගැලපුම් කිරීම සඳහා පාරිභෝගික මිල දරුණකය හාවිත කළ හැකිය.

- (iv). දරුණකාංක පිරිදිදීම යනු බේඛනය වූ දරුණකාංක ග්‍රේණි දෙකක් තනි කාලග්‍රේණියක් සේ පිළියෙළ කිරීමයි.

(v). දෙනාලද කාල ඒකකයකට අදාලව යම්කිසි භාණ්ඩයක මිල වෙනත් කාල ඒකකයකට අදාල මිලට දක්වන මිල අනුපාතය සරල මිල සාපේශීක යනුවෙන් හඳුන්වයි.

(ලකුණු 10 පි)

අ. පාරිභෝගික මිල දරුණකයෙහි ප්‍රයෝගන 03ක් සඳහන් කරන්න

(ලකුණු 03 පි)

ඇ. පහත වගුවෙන් දී ඇත්තේ කාර්මික අංශයේ සේවය කරන සේවකයින්ගේ වැටුප සහ ඒ මිල දරුණකයි.

වර්ෂය	2010	2011	2012	2013	2014	2015
දෙශීක වැටුප	80	108	125	147	216	230
පාරිභෝගික මිල දරුණකය	100	120	125	140	180	200

මෙම තොරතුරු භාවිතයෙන් පහත දැක්වෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

(i). ඒ ඒ වර්ෂය සඳහා මූර්ත වැටුප ගණනය කරන්න

(ලකුණු 02 පි)

(ii). වර්ෂ 2010 ට සාපේශීව 2015 දී රුපියලෙහි ක්‍රය ගක්තිය ගණනය කරන්න. මෙම අගයෙහි ඇති වැදගත්කම කුමක්ද?

(ලකුණු 03)

(iii). සේවකයින්ගේ ක්‍රය ගක්තිය ඉතා භෞද්‍ය වර්ෂය කුමන වර්ෂයද?

(ලකුණු 02)

7. අ. පහත දැක්වෙන එක් එක් ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව හේතු දක්වමින් සනාථ කරන්න.

(i). පියරසන්ගේ සහසම්බන්ධතා සංග්‍රහකය -1 සහ +1 ත් අතර අගය පරාසයේ පිහිටයි.

(ii). විවෘතයන් දෙකක් එකම දිගාවකට වෙනස් වන විට එම විවෘතයන් දෙක අතර ධන සහ සම්බන්ධයක් පැවතිය යුතුයි.


(iii). ගුණිත සුරුණ සහ සම්බන්ධතාව සහ තරා සහසම්බන්ධතාව අතර සැලකිය යුතු වෙනසක් නැති.

- (iv). විව්‍යයන් දෙකක් අතර විසිරි තිත් සටහන නිරීක්ෂණය කිරීමෙන් එම විව්‍යයන් දෙක අතර පවත්නා සම්බන්ධතාවයේ දිගාව මෙන්ම ප්‍රහලන්වය ද තෝරුම් ගත හැකිය.
- (v). සහසම්බන්ධතා සංග්‍රහකය මගින් විව්‍යයන් දෙකක් අතර පවත්නා ජේතුවල සම්බන්ධතාවය පැහැදිලි කරයි.


(ලකුණු 10 ඇ)

ආ. පහත දී ඇති විසිරිතින් සම්බන්ධව ඔබගේ අදහස් දක්වන්න

- (i). ස්ථීන්ගේ සාක්ෂරතාව සහ ප්‍රමා මරණ අනුපාතය



- (ii). ජීවිත අපේක්ෂාව සහ ඒක පුද්ගල ආදායම



(ලකුණු 02 ඇ)

ඇ. පුද්ගලයින්ගේ වයස සහ රුධිරයේ පවත්නා ග්‍රැනුකෝස් මට්ටම පිළිබඳව පරික්ෂණයක් කරන පර්යේෂකයෙකු විසින් ලබා ගන්නා ලද නියැදි තොරතුරු සමුහයක් පහත වගුවෙන් සාරාංශ කරයි. මෙම තොරතුරු හාවිතයෙන් පියරසන්ගේ සහ සම්බන්ධතා සංග්‍රණකය ගණනය කර ඒ පිළිබඳ ඔබගේ අදහස් දක්වන්න.

(ලකුණු 08 පි)

පුද්ගලයා	වයස අවුරුදු	ග්‍රැනුකෝස් මට්ටම ඒකක
1	43	99
2	21	65
3	25	79
4	42	75
5	57	87
6	59	81

8. අවශ්‍ය තැන්හිදී සූදුසු රුපසටහන් / නිදුසුන් හාවිත කරමින් පහත දැක්වෙන මාත්‍රකා පිළිබඳ සටහන් ලියන්න.

- අ. පියරසන්ගේ ගුණිත සුරණ සහසම්බන්ධතා සංග්‍රණකයේ ලාකුප්‍රංශක
- ආ. තරා සහසම්බන්ධතා සංග්‍රණකය
- ඇ. ප්‍රයි සටහන
- ඇ. නිර්ණන සංග්‍රණකය

(ලකුණු 20 පි)